

සනාකෘත ආකාරයට දී ඇති ඉපි කැබුල්ලක් හාවිත කර ඉටුවල සනාත්වය ගෙවීමේ මෙටෙ අවශ්‍යව ඇත. සනාකෘති උකන්ධිය තොදන්නා නමුත් එය 50 g පමණ එක බව සෞයා ගෙන ඇත. පරිජ්‍යාව සඳහා ඔබට පහත පදනම් උපකරණ යොයා ඇත.

- (1) මෙටර කෝද්වන්. (2) 50 ගුරුම බරක්. (3) පිටි ගුරුක්.
- (a) සනා ද්‍රව්‍යයක සනාත්වය සඳහා ප්‍රකාශනයක් එහි පරිමාව සහ උකන්ධිය ඇපුරෙන් ලියා දක්වන්න.
- (b) පරිමා මිශ්‍රම ඉහත දී ඇති උපකරණයක් හාවිත කොට ඔබ සනාකෘති පරිමාව සෞයා ගෙන්නේ කෙසේ ද?
- (c) උකන්ධි මිශ්‍රම උකන්ධිය සෞයා ගෙන්නේ පූරුණ පිළිබඳ මූලධර්මය හාවිත කොට ගෙන ය. මෙටර කෝද්වන් උකන්ධිය පැලක්වූලට තොගන සනාකෘති උකන්ධිය ගෙවීමේ හාවිත කළ භූමි පරින්ශක යැකැස්මක රුප සටහනක් ඇද එහි කොටස නම් කරන්න.
- (d) (c) නි බෙවිසින් අදින ලද රුප සටහන මඟ m_1 , m_2 සහ I_1 , I_2 යන සැක්න හාවිත කොට පිළිවෙළින් උකන්ධි සහ අදාළ දුර තෙව් කොට එහි සැක්න සැම්බන්ධ කර ප්‍රකාශනයක් දැයන්න.

(c) I_1 සහ I_2 භැංකි තරම් නිවුරදිව මැන ගැනීම යදා සඳහා ඔබ යොද ගත්තා පුරුෂීපායයන් ලොහවා, ද.

(f) ඉට කැබලුලයි. ස්කන්ධය ප්‍රස්ථාරයක් ඇදිජමන් හොයා ගැනීමට ඔබ අදහස් පරන්නේ නම් රෝග යදා අවශ්‍ය ප්‍රමාණවන් ප්‍රායාක යෙහි ප්‍රායාක ගත්තේ කෙසේ ද?

(g) ලෙම් පරික්ෂණයේදී 50 අයෙහි බරට ආයත්ත බරක් ඇති ඉට කැබලුලක් නොරා ගැනීම උරිඹ වන්නේ ඇයි දැඩි දක්වීමට. මෙහි අදහස් ගැනීන.